

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය - 2015

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ (ශ්‍රී ලංකා හරිත දැනුම් බිම් සංවර්ධන මධ්‍යම අධිකාරියේ) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකර්ම නීතිගත සංස්ථා පනතේ 23 වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර අධිකාරියේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටි, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අධිකාරියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා හඳුනාගැනීමේ අධිකාරියේ (හරිත දැනට බිම් සංවර්ධන මධ්‍යම අධිකාරියේ) මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01

අධිකාරිය විසින් ගොවි භාරකාර අරමුදල සඳහා ගෙවූ පොළිය වන රු.21,550 ක් වියදම් ලෙසට නොදක්වා පොලී ආදායම් වලින් හිලවී කර මූල්‍ය කාර්යසාධන වාර්තාවේ දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07

ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.5,531,800 ක්වූ ස්ථාවර වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

රාජ්‍ය ආදායම් ගිණුම්ගත කිරීමේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශන තුළින් හෙළිදරව් කර නොතිබූ අතර සමාලෝචිත වර්ෂයේදී භාණ්ඩාගාරයෙන් ලද රු.35,625,000 ක ප්‍රාග්ධන ප්‍රදාන මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ ඇතුළත් කර තිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට උපවිත සේවක අර්ථසාධක අරමුදල් වියදම රු.59,241 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.

2.2.4 නොසැසඳූ පාලන ගිණුම්

අලෙවිසැල්වල පවත්වා තිබුණු මාසික සාරාංශ ලේඛන සහ මූල්‍ය ප්‍රකාශන අතර ගැණුම්, විකුණුම් හා අපනය වටිනාකම් පිළිවෙලින් රු.7,334,298 ක, රු.738,245 ක සහ රු.187,448 ක වෙනස්කම් නිරීක්ෂණය විය.

2.2.5 පැහැදිලි නොකළ වෙනස්කම්

අධිකාරියේ අලෙවි අංශයේ සේවක අර්ථසාධක අරමුදල් වියදම රු.849,817 ක් වුවද එය මූල්‍ය ප්‍රකාශනවල රු.855,916 ක් ලෙස දක්වා තිබුණි.

2.2.6 අවිනිශ්චිත ගිණුම්

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ වෙළඳ සහ වෙනත් ලැබිය යුතු ශේෂ යටතේ දක්වා තිබුණු 2014 වර්ෂයේ සිට පැවත එන හඳුනා නොගත් “කාර්ය මණ්ඩල ණය ගැලපුම්” ගිණුමේ වූ රු.50,998 ක ශේෂය නිරවුල් කර නොතිබුණි.

2.3 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වසර 01 සිට වසර 05 දක්වා කාල පරාසයකට අයත් එකතුව රු. 179,125 ක් වූ ලැබිය යුතු ශේෂ 25 ක් අයකරගෙන නොතිබුණි.
- (ආ) අධිකාරියේ සේවය කළ නිලධාරීන් නිදහසෙන් අයවිය යුතු එකතුව රු.244,034 ක් වූ ණය සහ පොළී මුදල සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටද අයකර ගෙන නොතිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වසර 01 සිට වසර 10 දක්වා කාල පරාසයකට අයත් එකතුව රු.190,767 ක් වූ ගෙවිය යුතු ශේෂ 21 ක් නිරවුල් කර නොතිබුණි.
- (ඈ) වසර 21 කට පෙර සේවය අවසන් කළ ගබඩා භාරකරුවෙකුට ගෙවිය යුතු සේවක ඇප තැන්පතු රු.13,874 ක් නිරවුල් කර නොතිබුණි.

2.4 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම
-----	-----

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

- | | |
|--|--|
| (අ) මුදල් රෙගුලාසි 139(4),
264 සහ 267 | අවස්ථා 32 කදී ගෙවා තිබුණු එකතුව රු.1,684,786 ක අතිකාල දීමනා, වැටුප්, අග්‍රිම, ආපදා ණය, අත්තිකාරම් සහ වෙනත් ගෙවීම් සඳහා වුවවර්පත්වල මුදල් භාරගත් බවට අත්සන් තබා හෝ කුචිතාන්සි ලබාගෙන හෝ නොතිබුණි. |
|--|--|

(ආ) මුදල් රෙගුලාසි 139(7)
262(2) සහ 262(3)

අවස්ථා 16 කදී එකතුව රු.597,892 ක ගෙවීම් සම්බන්ධයෙන් වවුචර්පත්වල හා උපයෝගී ලියවිලිවල “ගෙවන ලදී” යන මුද්‍රාව තබා නොතිබුණි.

(ඇ) මුදල් රෙගුලාසි 272(3)

ගෙවීම් වවුචර් අදාළ මාසය අවසාන වී සති 06ක් ඉකුත්වීමට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත්කළ යුතු වුවද, 2015 වර්ෂයට අදාළ එකතුව රු.172,545 ක් වූ ගෙවීම්වලට අදාළ වවුචර් 08 ක් 2016 අගෝස්තු 30 දින වන විටදී විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

(ඈ) මුදල් රෙගුලාසි 396(ඇ)

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මාසය සඳහා පිළියෙල කර තිබුණු බැංකු සැසඳුම් ප්‍රකාශනය අනුව නිකුත්කළ නමුත් ගෙවීම් ඉදිරිපත් නොකළ මාස 06 ඉක්මවූ එකතුව රු.115,563 ක් වූ චෙක්පත් 12 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ඉ) මුදල් රෙගුලාසි 571

2016 ජූලි 31 දිනට තැන්පත් කර වසර 02 ක් ඉක්මවූ එකතුව රු.160,637 ක තැන්පතු 10 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ඊ) මුදල් රෙගුලාසි 770 සහ 2009
නොවැම්බර් 13 දිනැති රාජ්‍ය
මුදල් චක්‍රලේඛ අංක 438

පිරිවැය රු.147,900 ක් වූ කුඩා ට්‍රැක්ටරයක් අපහරණය කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ අධිකාරියේ මූල්‍ය ප්‍රතිඵලය රු.798,108 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.5,653,927 ක් වූයෙන් ඒ අනුව ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.4,855,819 ක පිරිහීමක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේ භාණ්ඩාගාර ප්‍රදාන (පුනරාවර්තන) රු.10,360,830 කින් වැඩිවී තිබුණද, ප්‍රාග්ධන ප්‍රදාන රු.21,492,163 කින් අඩුවීම හා සේවක පාරිශ්‍රමිකය රු.7,981,198 කින් වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලය පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේදී රු.6,419,554 ක්වූ අතිරික්තය 2012 වර්ෂයේදී රු.32,601,898 ක උනන්දුවකින් වි තිබුණද 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා නැවත අතිරික්තයක් බවට පත්වී තිබුණි. කෙසේ වුවද සේවක පාරිශ්‍රමික හා ක්ෂයවීම් පිළිබඳ සැලකීමේදී 2011 වර්ෂයේදී රු.35,556,330 ක්වූ දායකත්වය විවිධ උච්චාවචනයන් සහිතව 2015 වර්ෂයේදී රු.63,733,824 ක් විය.

3.2 ආයතනයට එරෙහිව සහ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

සේවකයින් 06 දෙනෙකු විසින් ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් නැවතත් රැකියාව ඉල්ලා අධිකාරියට එරෙහිව අධිකරණයේ නඩු 02 ක් පවරා තිබුණු අතර, අධිකාරියේ සම්පත් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රු.502,582 ක මුදලක් අයකර ගැනීම සඳහා හිටපු සේවකයෙකුට එරෙහිව අධිකාරිය විසින් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

අධිකාරියේ අරමුණු පහත දැක්වේ.

- (අ) කෘෂිකාර්මික විවිධාංගීකරණය, ජනාවාස සංවර්ධනය සහ පුර්ණ සම්බන්ධිත දිය බෙන්ම කළමනාකරණය සඳහා සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාවේ යෙදවීම සඳහා අවශ්‍ය යයි සලකනු ලබන සියලු පියවර ක්‍රියාත්මක කිරීම. අමාත්‍යවරයා විසින් කලින් කල නිශ්චය කරනු ලබන ප්‍රදේශවල සංස්ථාව විසින් හෝ ආණ්ඩුවේ නැතහොත් ආණ්ඩුවේ නොවන නියෝජිත ආයතන මගින් හෝ එම සැලසුම් සම්බන්ධීකරණය කිරීම හා ක්‍රියාවේ යෙදවීම.
- (ආ) සංස්ථාව වෙත සතු කරන ලද හෝ පවරන ලද සියලු ඉඩම්, උපරිම ඵලදාව, පරිසරය රැකීම, ඉඩම් සහ ජල සම්පත් සංරක්ෂණය සහ ජනාවාස සංවර්ධනය තහවුරු කිරීමේ පරමාර්ථයෙන් කළමනාකරණය කිරීම.
- (ඇ) කෘෂිකාර්මික නිෂ්පාදන සකස් කිරීම සහ අලෙවි කිරීම.
- (ඈ) කෘෂිකාර්මික විවිධාංගීකරණය සහ ජනාවාස සංවර්ධනය සඳහා පිරියත, උපකරණ සහ යන්ත්‍රෝපකරණ පිහිටුවීම, ඒවා නඩත්තු කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

ඉහත දැක්වෙන අරමුණු යටතේ වූ ආයතනයට පවරන ලද ඉඩම්වලින් උපරිම ඵලදාව ලබාගෙන නොතිබුණු බව නිරීක්ෂණය වූ අතර, මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී කොත්මලේ සහ පල්ලේකැලේ ගොවිපලවලින් පිළිවෙලින් රු.219,381 ක සහ රු.1,326,128 ක පාඩු ලබා තිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වර්ෂයකට වැඩි කාලයක් ධාවනයෙන් ඉවත්කර අධිකාරියට අයත් යතුරු පැදි 02 ක් සහ ට්‍රැක්ටර් රථයක් අපහරණය කිරීමට තීරණය කර තිබුණද, 2016 අගෝස්තු වන විටත් එම කටයුතු කර නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් පිරිවැය රු.900,000 ක් වූ ලොරි රථයක් අධිකාරිය වෙත පවරාගෙන නොතිබුණි.

4.3 විධිමත් පරිදි පවරා නොගත් වත්කම්

අධිකාරිය විසින් ඉඩම් 02 ක් සහ ගොඩනැගිලි 02 ක් වසර 05 සිට වසර 13 ක කාලපරාසයක් තුළ පරිහරනය කළද 2016 ජූනි 30 දින වන විටදී විධිමත්ව පවරා ගෙන නොතිබුණු අතර පවරා නොගත් ඉඩම් 02 හි ඉදිකිරීම් කිරීම සඳහා රු.2,655,149 ක් වැයකර තිබුණි.

4.4 ආර්ථික නොවූ ගනුදෙනු

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට දායක මුදල් ප්‍රමාදවී යැවීම හේතුවෙන් රු.18,387 ක දඩ මුදලක් ගෙවා තිබුණි.

4.5 හඳුනාගන්නා ලද පාඩු

භාණ්ඩ මිලදී නොගෙන ඉකුත් වර්ෂයේදී රු.944,997 ක් සහ සමාලෝචිත වර්ෂයේදී රු.794,767 ක් ලෙසට එකතුව රු.1,739,764 ක් ගෙවා තිබුණු අතර, විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව තවදුරටත් ඊට වගකිව යුතු පාර්ශවයන්ගෙන් රු.1,164,764 ක් අයවිය යුතුව තිබුණි.

4.6 කාර්ය මණ්ඩල පරිපාලනය

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හදබිම අධිකාරියේ සේවක වර්ග 11 ක් සඳහා අනුමත කාර්ය මණ්ඩලය 93 ක් වුවද, තථ්‍ය කාර්යය මණ්ඩලය 57 ක් වූ බැවින් පුරප්පාඩු 36 ක් පැවතුණි.

5. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

අධිකාරියේ අභ්‍යන්තර විගණන අංශය සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් බඳවා නොගැනීම නිසා සමාලෝචිත වර්ෂයේදී ප්‍රමාණවත් විගණනයක් කිරීමට නොහැකි වී තිබුණි.

5.2 අයවැය ලේඛනමය පාලනය

2015 වර්ෂයේ අයවැයගත වියදම හා තත්‍ය වියදම අතර සියයට 29 සිට සියයට 45 දක්වා සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

5.3 වාර්ෂික වාර්තා සභාගත කිරීම

අධිකාරියේ 2012, 2013 සහ 2014 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා 2016 අගෝස්තු 31 දින වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

5.4 නොවිසඳී ඇති විගණන ඡේද

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අනෙකුත් ලැබිය යුතු ශේෂ යටතේ දක්වා තිබුණු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් 2004 වර්ෂයට පෙර සිට අයවිය යුතු රු.2,094,280 ක මුදල පිළිබඳව 2010 වර්ෂයේදී පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී අවධානය යොමුකර එය විසඳීමට නියමකර තිබුණ ද සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටද එය නිරවුල් කර ගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන පිළිබඳ අඩුපාඩු වරින්වර අධිකාරියේ සභාපතිගේ අවධානයට යොමු කරන ලද අතර, පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණය

(අ) ගිණුම්කරණය

ජර්නල් සටහන් ගණකාධිකාරී විසින් අනුමත කර නොතිබීම.

(ආ) අලෙවි අංශය

කෘෂි ද්‍රව්‍ය බෙදාහැරීම, තොග නිකුත් කිරීම, සහතික කිරීම, තොග අපනයන් ගැලපීම සහ අලෙවි අංශයේ රාජකාරී පැවරීම ආදියේ අඩුපාඩු පැවතීම.